

ණය සහන කාලසීමාවට අදාළ උපචිත පොලිය සංශෝධනය සඳහා වන  
2020 අංක 04 දරන විස්තර සටහන

බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව  
ශ්‍රී ලංකා මහ බැංකුව

2020 ජූනි 09

කොවිඩ්-19 මඟින් බලපෑමට ලක් වූ ව්‍යාපාර හා පුද්ගලයින් සඳහා සහන සැපයීම සඳහා ගනු  
ලබන ක්‍රියාමාර්ග දැක්වෙන 2020 අංක 04 දරන චක්‍රලේඛය

සහ

කොවිඩ්-19 මඟින් බලපෑමට පත් පුද්ගලයන්, ස්වයං රැකියාවන් ඇතුළු ව්‍යාපාර සඳහා  
සහයවීමට රුපියල් බිලියන 50 ක සයමාසික ප්‍රතිමූල්‍ය පහසුකමක් හඳුන්වාදීම දැක්වෙන  
2020 අංක 05 දරන චක්‍රලේඛය සඳහා නිකුත් කරන ලද 2020 අංක 03 දරන විස්තර සටහන  
සඳහා වන සංශෝධන

කොවිඩ්-19 මඟින් බලපෑමට ලක් වූ ව්‍යාපාර හා පුද්ගලයින් සඳහා සහන සැපයීම සඳහා නිකුත්  
කරන ලද 2020 අංක 04 දරන චක්‍රලේඛය සහ කොවිඩ්-19 මඟින් බලපෑමට පත් පුද්ගලයින්, ස්වයං  
රැකියාවන් ඇතුළු ව්‍යාපාර සඳහා සහයවීමට රුපියල් බිලියන 50 ක සහ සය මාසික ප්‍රතිමූල්‍ය  
පහසුකමක් හඳුන්වාදීම සඳහා නිකුත් කරන ලද 2020 අංක 05 දරන චක්‍රලේඛය සඳහා නිකුත් කරන  
ලද 2020 අංක 03 දරන විස්තර සටහන සඳහා පහත සංශෝධනයන් බැංකු නොවන මූල්‍ය ආයතන  
අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබයි.

2020 අංක 03 දරන විස්තර සටහනේ 02 වන පරිච්ඡේදයේ සඳහන් සහන කාලසීමාව තුළ උපචිත  
පොලිය පහත පරිදි සංශෝධනය වේ.

**විකල්ප 1 :** බලපත්‍රලාභී මුදල් සමාගම් සහ විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් විසින් පොලී රහිත  
කාලීන ණය පහසුකම ණය සහන කාලසීමාව අවසන් වීමෙන් පසු සමාන වාරික වලින්  
අය කර ගත යුතු අතර ආපසු ගෙවීමේ කාල සීමාව අවුරුදු 2 හෝ ණය පහසුකමේ ඉතිරිව  
ඇති කල් පිරීමේ කාල සීමාව යන දෙකෙන් අවම කාල සීමාව වේ.

**විකල්ප 2 :** බලපත්‍රලාභී මුදල් සමාගම් සහ විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම්වලට පොලී රහිත  
කාලීන ණය පහසුකම, මුල් ණය ගිවිසුමේ මාසික වාරිකයේ වටිනාකම නොඉක්ම වූ  
වාරිකවලින් ගිවිසුම් කාල සීමාව අවසානයේ දී (ණය සහන කාල සීමාව සලකමින් දීර්ඝ  
කරන ලද ගිවිසුම් කාලය) අයකර ගත යුතුය.

ඉහත විකල්ප 1 සහ 2 සඳහා වාර්ෂිකව සියයට 11.5 ක උපරිමයකට යටත්ව සහන ණය පොලී අනුපාතයක් අය කල හැකිය. තවදුරටත් ගෙවිය යුතු මුළු පොලී පිරිවැය සහ මුදලේ කාල වටිනාකම ඇතුළුව එක් එක් විකල්පයන්හි වෙනස්කම් පැහැදිලි කර දීමෙන් අනතුරුව ණය ගැනුම්කරු විසින් තෝරා ගන්නා ලද විකල්පය සඳහා වන කැමැත්ත ලබා ගත යුතුය.